



2. The decision has been made by the Ministry on the following conditions:

2. ج. دින් නියමිත සීමෙන්ස් සංග්‍රහී හෝ සාර්කුලු සංග්‍රහී සිදු කළ විට මෙයින්:

i. In the event the project activity has not commenced within one (1) year from the date of issue, or if the duration of this Environmental Decision Statement has not been extended, this Environmental Decision Statement shall be considered null and void. In order to extend the duration of this Environmental Decision Statement, the Proponent shall write to the Minister for an extension according to clause 14 of the Environmental Impact Assessment Regulation 2012.

ا. මිදුකුරිත සිමේන්ස් සිදු කළ විට මෙයින්
විට්මුන් 1 (එකකානු සියලුම සිදු කළ විට
භූග්‍රීත යෙදු ගැනීම් මිදුකුරිත සිදු කළ විට
ත්‍රුතුම මිදුකුරිත සිමේන්ස් සිදු කළ විට
නියමීත සිදු කළ විට මිදුකුරිත සිමේන්ස්
සිදු කළ විට මිදුකුරිත සිමේන්ස් සිදු කළ විට
සිදු කළ විට සිදු කළ විට මිදුකුරිත සිමේන්ස්
භූග්‍රීත යෙදු ගැනීම් මිදුකුරිත සිදු කළ විට
විමුක්තිය සිදු කළ විට මිදුකුරිත සිමේන්ස්
නියමීත සිදු කළ විට මිදුකුරිත සිමේන්ස්
නියමීත සිදු කළ විට මිදුකුරිත සිමේන්ස්
නියමීත සිදු කළ විට 14 ජූලි 2012 විට මිදුකුරිත
කළ ඇති.

ii. In the event the project activities have been delayed for more than one (1) year due to unforeseen circumstances, the Ministry shall have the discretion to extend the duration of the Environmental Decision Statement, or to terminate it. In such circumstances the proponent shall write to the Minister for an extension clearly stating out the reasons for the

1.ii. විට සිමේන්ස් සිදු කළ විට
භූග්‍රීත යෙදු ගැනීම් මිදුකුරිත සිමේන්ස්
භූග්‍රීත යෙදු ගැනීම් මිදුකුරිත සිමේන්ස්
ත්‍රුතුම මිදුකුරිත සිමේන්ස් සිදු කළ විට
විමුක්තිය සිදු කළ විට මිදුකුරිත සිමේන්ස්
නියමීත සිදු කළ විට මිදුකුරිත සිමේන්ස්.



delay.

- iii. The Minister, or his designate, may issue a cessation order requiring persons working on a Development Proposal to cease working until the order is withdrawn, if:
 - a) This Environmental Decision Statement has been withdrawn or;
 - b) There has been a breach of the conditions of this Environmental Decision Statement.

- iv. It is the Developer's responsibility to undertake all project activities in accordance with the relevant laws and regulations of the Maldives.

- v. The Developer shall submit environmental monitoring report as outlined in Paragraph viii of this Environmental Decision Statement. Failure to submit the requisite monitoring report may result in the suspension or revocation of the permit under this Decision Statement.

- vi. The Developer is aware that under the National Environment Protection Act (Law no. 4/93) and



the Environmental Impact Assessment Regulations the Ministry reserves the right to terminate any activity without compensation if found that such an activity has caused significant, irreversible impacts on the environment.

دُوْلَةِ مَعْرِفَةِ مَالَكِيَّةِ الْعُلْمَاءِ 2012 دُوْلَةِ مَعْرِفَةِ مَالَكِيَّةِ الْعُلْمَاءِ
الْمُؤْسَسَةُ الْعُلْمَاءِ الْمُهَاجِرِينَ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ

- vii. All mitigation measures proposed in the EIA report for all the phases of the project shall be fully implemented.

دُوْلَةِ مَعْرِفَةِ مَالَكِيَّةِ الْعُلْمَاءِ .vii
الْمُؤْسَسَةُ الْعُلْمَاءِ الْمُهَاجِرِينَ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ

- viii. The environmental monitoring program outlined in the Environmental Impact Assessment Report shall be undertaken and implemented and summary environmental monitoring reports shall be submitted to the Ministry.

دُوْلَةِ مَعْرِفَةِ مَالَكِيَّةِ الْعُلْمَاءِ .viii
الْمُؤْسَسَةُ الْعُلْمَاءِ الْمُهَاجِرِينَ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ

- ix. The date of expiry stated in this Environmental Decision Statement is the duration given to commence the project activities approved under this Environmental Decision Statement.

دُوْلَةِ مَعْرِفَةِ مَالَكِيَّةِ الْعُلْمَاءِ .ix
الْمُؤْسَسَةُ الْعُلْمَاءِ الْمُهَاجِرِينَ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ
الْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ وَالْمُهَاجِرَاتِ



x. Once the project activities have started, the Proponent must inform the Environmental Protection Agency, the date of commencement of project activities.

خ. حفظ تذكرة و ملحوظة موافقة البدء في تنفيذ المشروع
مُؤمِنٌ بـ موافقة البدء في تنفيذ المشروع
حيث تذكرة موافقة البدء في تنفيذ المشروع

Date of Issue: 16th January 2019

تذكرة موافقة البدء في تنفيذ المشروع: 16 جانفي 2019

Date of expiry: 16th January 2020

تمدد تذكرة موافقة البدء في تنفيذ المشروع: 16 جانفي 2020

Name: Mr. Ibrahim Naeem

مُؤمِنٌ: إبراهيم نعيم

Designation: Director General

منصب: مدير عام

Signature:



Ibrahim Naeem